

1. ඉරිදා විවෘත වන කවුන්ටරය පිළිබඳව

උසස් අධ්‍යාපනයට හෝ ස්ථාන මාරුවකට යාම නිසා පදිංචිකරුවන් වෙනස් වන විට ඔවුන්ගේ පහසුව සඳහා රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉරිදා දවසේ කවුළුවක් විවෘත වේ.

විවෘත වන දිනයන් වන්නේ මාර්තු මාසයේ 20 සහ 27 සහ අප්‍රේල් මාසයේ 3 සහ 10 වේ. විවෘත වන වේලාවන් වන්නේ උදේ 8:30 සිට සවස 5:15 දක්වා වේ.විවෘත කළ යුතු සම්බන්ධතා ස්ථාන වනුයේ පුරවැසි ජීවිත අංශය හෙවත් (මිමින්සෙයිකන්සුකා) , රක්ෂණ සහ විශ්‍රාම වැටුප් අංශය නොහොත් (හොකේන්කා, තෙන්කින් කා), බදු කටයුතු අංශය හෙවත් (සෙයිමුකා) සහ බදු එකතු කිරීමේ අංශයයි නොහොත් (සුසෙයිකා)යන අංශ වේ.

ඔබට My Number Card අංක කාඩ්පතක් තිබේ නම්, ඔබේ පහසුව සඳහා කොමිබිනි වෙළඳසැල්වල ස්ථාපනය කර ඇති බහු පිටපත් යන්ත්‍රයකින්ද සහතික ලබා ගත හැකිය, එබැවින් කරුණාකර එය භාවිතා කරන්න.

කලින් වෙන්කරවා ගැනීමේ පද්ධතියක් වුවද, My Number Card සඳහා වෙන්වූ ඉරිදා කවුළුවක් ද විවෘත වේ. කරුණාකර ඔබගේ My Number Card කාඩ්පත සඳහා අයදුම් කිරීම, ලබාගැනීම ,රහස් අංකය අලුත් කිරීම සහ තොරතුරු වෙනස් කිරීම සඳහා එය භාවිතා කරන්න.

තොවිගි ප්‍රදේශයේ සිටින අය සඳහා නගර ශාලාවේ ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලේ 2 වන මහලේ ඇති (පුරවැසි ජීවිත අංශය)මිමින්සෙයිකන්සුකා ඕනිරා , ෆුජිමිකා , සුගා , නිසිකතා ,ඉවාගුනේ යන ඔවුන් ජීවත් වන ප්‍රදේශයේ එක් එක් සාමාන්‍ය ශාඛා කාර්යාලය භාවිතා කළ හැකි ස්ථාන වේ.

සෑම මසකම 2 වන සහ 4 වන ඉරිදා දිනවල පෙරවරු 8.30 සිට දහවල් 12 දක්වා විවෘත වේ.4 වැනි ඉරිදා දින පුරවැසි ජීවිත අංශය හෙවත් (මිමින්සෙයිකන්සුකා) පමණක් විවෘත වේ.

වෙන්කරවා ගැනීම සඳහා, කරුණාකර තොවිගි ප්‍රදේශයේ පුරවැසි ජීවිත අංශය, දුරකථන අංකය 0282-11-2126, හෝ ඔබේ ප්‍රදේශයේ සෑම පොදු ශාඛා කාර්යාලයකම ප්‍රාදේශීය සංවර්ධන ප්‍රවර්ධන අංශය ඇමතීමෙන් වෙන් කරවා ගන්න.

2. සැහැල්ලු වාහන වල බදු ආදිය පිළිබඳ දැනුම්දීම

සැහැල්ලු වාහන බද්ද අපේරල් 1 වැනි දිනට හිමිකරුගෙන් අය කෙරේ. ඔබගේ වාහනය සොරකම් කිරීමක් නිසා හෝ මාරු කිරීම නිසා ඔබට සැහැල්ලු වාහනයක් නොමැති වුවද, ඔබ දැනුම් දීමක් නොකළහොත් ඔබට බදු අය කෙරේ. කරුණාකර ඉවත් කරන ලද මෝටර් රථයේ දැනුම්දීම, ලිපිනය වෙනස් කිරීම, නම වෙනස් කිරීම ආදිය මාර්තු අග වන විට සම්පූර්ණ කරන්න.

සැහැල්ලු වාහන බද්ද ස්කූටර් සහ යතුරුපැදි සඳහා ද අදාළ වේ.

සැහැල්ලු වාහන බද්ද සඳහා, බදු ගෙවීමේ දැන්වීමක් නගර ශාලාවෙන් අයිතිකරු වෙත යවනු ලැබේ. ගෙවීම් අවසන් දිනය සෑම වසරකම මැයි මස අවසානය වේ.

3. නව කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීමේ පියවර පිලිබදව

නව කොරෝනා වෛරස් ආසාදනය පැතිරීම යාම නතර . වෙන කවරදාකටත් වඩා මූලික ආසාදන වැළැක්වීමේ පියවර ගන්නා ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

මනක තබා ගත යුතු පළමු දෙය වන්නේ නිවැරදිව මුඛ ආවරණ පැළඳීමයි. මුඛ ආවරණ ඔබේ නාසයට තදින් සවි කර එය තදින් පැළඳ ගන්න. හැකි නම්, විශ්වාසදායක තත්ත්වයේ වියන ලද රෙදිපිළි වලින් යුතු ඒවා පළඳින්න .

ඊළඟට, කරුණාකර ඔබේ අත් හොඳින් සෝදා ඔබේ ඇඟිලි විෂබීජහරණය කරන්න. කරුණාකර පොදු වස්තූන් ස්පර්ශ කිරීමෙන් පසු, කැමට පෙර සහ පසු සහ පොදු ප්‍රවාහනය භාවිතා කිරීමෙන් පසු ඔබේ අත් සේදීමට සහ ඔබේ ඇඟිලි විෂබීජහරණය කිරීමට වග බලා ගන්න.

ඔබට තෙහෙට්ටුව, උණ, උගුරේ අපහසුතාවයක් දැනීම වැනි අසනීප බවක් දැනේ නම්, කරුණාකර රැකියාවට යාමෙන් හෝ පාසල් යාමෙන් වළකින්න.

තවද වැළැක්වීම් මාර්ග තුනක් ඇත. සමීප වී හමුවීම් , සමීප වී එකතු වීම්, දොර ජනෙල් විවෘත කිරීම් . මෙම කරුණු 3 න් වැලකී සිටින්න . "එය 0 දක්වා " ඉලක්ක කරන්න. විශේෂයෙන්ම මිනිසුන් අතර ප්‍රමාණවත් දුරක් තබා ගන්න. ඔබේ කතාබස් කාලය හැකිතාක් කෙටි කර ,උස්හඬින් කතා කිරීම් වලින් වළකින්න. වෙන කවරදාකටත් වඩා වාතාශ්රය එන පරිදි සංවෘත කරන්න .

උණ හෝ වෙනත් රෝගාබාධයක් හේතුවෙන් කොරෝනා ආසාදනය ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, පළමුව ඔබේ වෛද්‍යවරයා හෝ ඔබ අසල ඇති වෙනත් වෛද්‍ය ආයතනයක් දුරකථනයෙන් අමතන්න.

ඔබට සමීපව සිටි පුද්ගලයින් ආසාදනයවී ඇති බවින් ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, කරුණාකර නිවසේ රැඳී සිට වෙනත් පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න. සෞඛ්‍ය මධ්‍යස්ථානය ආසාදිත පුද්ගලයාගේ හැසිරීම් ඉතිහාසයෙන් සමීප සම්බන්ධතා හඳුනා ගනී. ඔබ සමීප සම්බන්ධතාවක් ඇති කර ගන්නේ නම් සෞඛ්‍ය මධ්‍යස්ථානය ඔබව සම්බන්ධ කර ගනු ඇත.

ඔබ ජපන් භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් උපදෙස් ලබා ගැනීමට කැමති නම්, කරුණාකර විදේශිකයන් සඳහා නව කොරෝනා වෛරස් උපදේශන ක්ෂණික

多言語情報コーナー

(令和4年3月号)

ඇමතුම් අංකය, දුරකථන අංක 028-678-8282 අමතන්න. අපි පැය 24 පුරාවටම සම්බන්ද කර ගත හැක.